



For Office Use

DLN	
Date	

STATEMENT OF WITHHOLDING TAX - Y/A: 2018/2019

රඳවා ගැනීමේ බදු ප්‍රකාශය - ත/ව: 2018/2019

(SECTION 84 & 85 OF INLAND REVENUE ACT) (දේශීය ආදායම් පනතේ 84 සහ 85 වගන්තිය)

YEAR OF ASSESSMENT ENDED :

PERIOD CODE :

Taxpayer Identification Number (TIN) / බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN)		
		Address / ලිපිනය :
Date of Issue / නිකුත් කළ දිනය:	Due Date / නියමිත දිනය:	

PART I - WITHHOLDING TAX ON PAYMENTS UNDER SECTION 84 I වන කොටස - 84 වන වගන්තිය යටතේ ගෙවීම් මත රඳවා ගැනීමේ බදු					
	PAYMENT TYPE / ගෙවීම් වර්ගය	Gross Amount Paid (Amount before deducting Withholding Tax) (Rs) / දළ ගෙවීම් ප්‍රමාණය (රඳවා ගැනීමේ බදු අඩුකර ගැනීමට පෙර වූ ප්‍රමාණය) (රු.)	Amount Not Liable for Withholding Tax (Rs) / රඳවා ගැනීමේ බද්දට යටත් නොවන ප්‍රමාණය (රු.)	Amount Liable for Withholding Tax (Rs) / රඳවා ගැනීමේ බද්දට යටත් ප්‍රමාණය (රු.)	Amount Deducted for Withholding Tax (Rs) / අඩු කළ රඳවා ගැනීමේ බද්ද (රු.)
1	Interest or Discount / පොළිය හෝ වට්ටම්				
2	Dividend / ලාභාංශ				
3	Charges / ගාස්තු				
4	Natural resource payment / ස්වාභාවික සම්පත් ගෙවීම්				
5	Rent / කුලී				
6	Royalty / රාජ්‍ය භාග				
7	Premium / වාරිකය				
8	Rewards or winnings from Lottery / Betting / Gambling ලොතරය / ඔට්ටු ඇල්ලීම් / සුදු වලින් ලද දිනුම් හෝ ත්‍යාග				
9	Partnership Income under subsection (9) of section 53 53 (9) වගන්තිය යටතේ වූ හවුල් ව්‍යාපාර ආදායම				
10	Sale of Gem at an auction / වෙන්දේසියක දී මැණික් විකිණීම				
IA	Total (1-10) / එකතුව (1-10)				

PART II - WITHHOLDING TAX ON PAYMENTS UNDER SECTION 85 II වන කොටස - 85 වන වගන්තිය යටතේ ගෙවීම් මත රඳවා ගැනීමේ බදු					
	PAYMENT TYPE / ගෙවීම් වර්ගය	Gross Amount Paid (Amount before deducting withholding tax) (Rs)/දළ ප්‍රමාණය (රඳවා ගැනීමේ බදු අඩුකර ගැනීමට පෙර වූ ප්‍රමාණය) (රු.)	Amount Not Liable for Withholding Tax (Rs)/ රඳවා ගැනීමේ බද්දට යටත් නොමැති ප්‍රමාණය (රු.)	Amount Liable for Withholding Tax (Rs) / රඳවා ගැනීමේ බද්දට යටත් වන ප්‍රමාණය (රු.)	Amount Deducted for Withholding Tax (Rs) / අඩු කළ රඳවා ගැනීමේ බද්ද (රු.)
1	Payments on Teaching, Lecturing, [Sec 85(1)(a) (i)] ඉගැන්වීම්, දේශන පැවැත්වීම ආදිය සඳහා වූ ගෙවීම්				
2	Commission or Brokerage [Sec 85(1)(a) (ii)] කොමිස් මුදල් හෝ බ්‍රෝකර් ගාස්තු				
3	Endorsement Fee [Sec 85(1)(a) (iii)] සහතික කිරීමේ ගාස්තු				
4	Supply of any article on contract basis [Sec 85(1)(a) (iv)] කොන්ත්‍රාත් පදනමින් භාණ්ඩ සැපයීම				
5	Services prescribed by Regulations [Sec 85(1)(a) (v)] නියෝග මගින් නියම කරන ලද සේවා				
6	Fee to Non-resident on Transport or Telecommunication Service [Sec 85(2)] ප්‍රවාහන හෝ විදුලි සංදේශ සේවා සඳහා නිර්වාසිත තැනැත්තෙකුට ගෙවන ගාස්තු				
7	Fee to Non-resident other service fee or Insurance Premium [Sec 85(1)(b)] වෙනත් සේවා ගාස්තු හෝ රක්ෂණ වාරික සම්බන්ධව නිර්වාසිත තැනැත්තෙකුට ගෙවන ගාස්තු				
IIA	Total (1-7) / එකතුව (1-7)				

PART III – Withholding Tax Liability and Payments / III වන කොටස - රඳවා ගැනීමේ බදු බැඳියාව සහ ගෙවීම්

3.1	Tax Liability - Resident person බදු බැඳියාව - වාසික තැනැත්තන්	April අප්‍රේල්	May මැයි	June ජූනි	July ජූලි	August අගෝස්තු	September සැප්තැම්බර්
a	On Interest / පොළිය මත						
b	On Dividend / ලාභාංශ මත						
c	On Partnership Income / හවුල් ව්‍යාපාර අදායම මත						
d	Any other / වෙනත්						
3.2	Tax Liability - Non Resident Person බදු බැඳියාව - නිර්වාසික තැනැත්තන්						
3 A	Total Liability 3.1 (a + b + c + d) + 3.2						
	Total Amount Paid / ගෙවූ මුළු මුදල						

3.1	Tax Liability - Resident person බදු බැඳියාව - වාසික තැනැත්තන්	October ඔක්තෝම්බර්	November නොවැම්බර්	December දෙසැම්බර්	January ජනවාරි	February පෙබරවාරි	March මාර්තු	Total එකතුව
a	On Interest / පොළිය මත							
b	On Dividend / ලාභාංශ මත							
c	On Partnership Income / හවුල් ව්‍යාපාර අදායම මත							
d	Any other / වෙනත්							
3.2	Tax Liability - Non Resident Person බදු බැඳියාව - නිර්වාසික තැනැත්තන්							
3 A	Total Liability 3.1 (a + b + c + d) + 3.2							
	Total Amount Paid / ගෙවූ මුළු මුදල							

PART IV – DECLARATION / 4 වන කොටස - ප්‍රකාශනය

I declare to the best of my knowledge and belief that all particulars in Part I, II & III of the Statement and the attached Schedule 1, Schedule 2 and Schedule 3 are true and correct and complete. I am aware that making an incorrect or false statement or giving false information is an offence.
 ඉහත ප්‍රකාශයේ I, II සහ III කොටස් සහ අමුණා ඇති උපලේඛන 1, 2 හා 3 හි දක්වා ඇති විස්තර මාගේ දැනීමේ හා විශ්වාසය අනුව සත්‍ය සහ නිවැරදි බවට ප්‍රකාශ කරමි. වැරදි හෝ සාවද්‍ය ප්‍රකාශ සිදු කිරීම හෝ ව්‍යාජ ප්‍රකාශයක් කිරීම හෝ අසත්‍ය තොරතුරු සැපයීම දඬුවම් ලැබිය හැකි වරදක් බව මම දනිමි.

Details under Section 126 of the Inland Revenue Act, No. 24 of 2017

2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 126 වන වගන්තිය යටතේ තොරතුරු

Part (A)

Approved Accountant / Any other Authorized Person අනුමත ගණකාධිකාරී / වෙනත් බලයලත් පුද්ගලයන්															
Designation / තනතුර															
National Identity Card Number ජාතික හැඳුනුම්පත් අංකය						TIN / බ.ගෙ.හැ.									
Telephone Number (Land) / දුරකතන අංකය (ස්ථීර)						Mobile / ජංගම				e-mail විද්‍යුත් තැපැල්					
Signature / අත්සන		OFFICIAL FRANK / නිල මුද්‍රාව													
Date / දිනය		D	D	/	M	M	/	Y	Y	Y	Y				

Part (B)

Full Name of the Declarant ප්‍රකාශකගේ සම්පූර්ණ නම															
Designation / තනතුර															
National Identity Card Number ජාතික හැඳුනුම්පත් අංකය															
Telephone Number (Land) / දුරකතන අංකය (ස්ථීර)						Mobile / ජංගම				e-mail විද්‍යුත් තැපැල්					
Signature / අත්සන		OFFICIAL FRANK / නිල මුද්‍රාව													
Date / දිනය		D	D	/	M	M	/	Y	Y	Y	Y				